



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2483/70 – 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා – 2026.04.10

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය – සාමාන්‍ය

රජයේ නිවේදන

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ ('පනත') 53 වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මෙම නියමය මගින් -

- (අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2026.03.30 දිනැති අංක 26/0621/804/083 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අයදුම්කරුගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවට;
- (ආ) ක්‍රමෝපාය වැදගත්කමකින් යුත් ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන අයදුම්කරුගේ නම මෙහි I වන උපලේඛනයේ දක්වා ඇති පරිදි විය යුතු බවට;
- (ඇ) එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට; සහ



- (ඇ) අදාළ පැනවීම් යටතේ ප්‍රදානය කරන ලද නිශ්චිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු අතර, මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවල දී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවටත්,

නිශ්චිතව දක්වමි.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2026 අප්‍රේල් මස 10 වැනි දින
කොළඹ දී ය.

I වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කරන ලද ව්‍යාපාරයේ විස්තර

1.	අයදුම්කරුගේ නම	එන්වොයර්ටස් ප්ලස් හියුමන් රිසෝර්සස් කන්සල්ටන්සීස් කම්පනි එල්. එල්.සී. (ENVOYORTUS PLUS HUMAN RESOURCES CONSULTANCIES CO. L.L.C)	
2.	බලයලත් තැනැත්තාගේ බලපත්‍ර අංකය	2501280112	
3.	බලපත්‍රය නිකුත් කළ දිනය	2025 අප්‍රේල් 21 වන දින	
4.	සුදුසුකම් ලැබීමේ නිර්ණායක	2025 සැප්තැම්බර් 20 දිනැති අංක 2454/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2025 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 5 වන නියෝගය	
5.	ව්‍යාපාරික ක්ෂේත්‍රය	තොරතුරු තාක්ෂණය උපදේශන සේවා සාමාන්‍ය ව්‍යාපාර	
6.	අපේක්ෂිත විදේශ ආයෝජන ලැබීම් (එ.ජ. ඩොලර්)	වර්ෂය 1	-
		වර්ෂය 2	203,804
		වර්ෂය 3	-
		වර්ෂය 4	-
		වර්ෂය 5	-
7.	අපේක්ෂිත රැකියා අවස්ථා (සංඛ්‍යාව)	වර්ෂය 1	24
		වර්ෂය 2	43
		වර්ෂය 3	62
		වර්ෂය 4	81
		වර්ෂය 5	100
8.	වාණිජ කටයුතු ආරම්භ කිරීම (දිනය)	මෙම ගැසට් නියෝගය ප්‍රකාශයට පත්කළ දිනයෙන් මාස 03කින්	

II වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53(5) වගන්තිය මගින් විධිවිධාන සලසා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම පිණිස, ව්‍යාපාරය, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස නම් කිරීමේ දී එම පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඩුබායි හි සංස්ථාපිත එන්වෝටර්ටස් ජිලස් හියුමන් රිසෝර්සස් කන්සල්ටන්සීස් කම්පනි එල්. එල්.සී (Envoyortus Plus Human Resources Consultancies Co. L.L.C. - Envoyortus Plus) යනු සෙවන්ටින් සර්විසස් පීටීවයි ලිමිටඩ් (Seventeen Services Pty Limited), ඩීජීටෙක් පීටීවයි ලිමිටඩ් (DGTek Pty Ltd) සහ සොකොමෙක් ඒෂියා පැසිෆික් පීටීර් ලිමිටඩ් (Socomec Asia Pacific Pte Ltd) වැනි සේවාදායකයින් සඳහා පහසුකම් සපයන ගෝලීය කාර්යාල ජාලයකින් යුත් සමාගමකි. සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට සිය මෙහෙයුම් හැකියාවන් පුළුල් කිරීමට අපේක්ෂා කරන ගෝලීය ව්‍යවසායන් සඳහා ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස, කොළඹ වරාය නගරය (CPC) තුළ “වර්ධිත කාර්යාලයක්” (The extended office) යන සංකල්පය ස්ථාපිත කිරීමට ඔවුන් යෝජනා කර ඇත. කාර්යාල යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ සිට සේවාදායකයින්ගේ මෙහෙයුම් සඳහා සහාය වීම දක්වා වූ වගකීම් සම්ප්‍රදායක් ඔවුන් සතු වේ. එන්වෝටර්ටස් ජිලස් (Envoyortus Plus) විසින් පාරිභෝගික සහාය, තොරතුරු තාක්ෂණ (IT) සේවා, ගිණුම්කරණය, අලෙවිකරණය, මානව සම්පත්, පර්යේෂණ සහ සංවර්ධන මෙන්ම මානව සම්පත් උපදේශනය ඇතුළු මූලික නොවන කාර්යයන් (non-core functions) රාශියක් පිරිනමනු ලබයි.

එන්වෝටර්ටස් ජිලස් (Envoyortus Plus) කොළඹ වරාය නගරය වෙත සේවා පිරිනැමීම් ඉහළ නැංවීම, ජාත්‍යන්තර සේවාදායකයින් ආකර්ෂණය කර ගැනීම, සහයෝගීතාව සඳහා අවස්ථා නිර්මාණය කිරීම සහ ආදායම් විවිධාංගීකරණය යන ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරයි. ඔවුන්ගේ ඉලක්කගත වෙළඳපොළට ආසියාව, යුරෝපය, ඇමරිකාව, ඕෂනියාව සහ මැදපෙරදිග ඇතුළු (නමුත් ඒවාට පමණක් සීමා නොවූ) ශ්‍රී ලංකාවෙන් බැහැර කලාපවල වෙසෙන ජාත්‍යන්තර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ ජාත්‍යන්තර නවක (Start-up) සමාගම් ඇතුළත් වේ.

III වන උපලේඛනය

පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
1	2017 අංක 24 දරන දේශීය ආදායම් පනත	2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ වන ආයතනික ආදායම් බද්ද, සියලු ලාභ සහ ප්‍රතිලාභ මත 7.5% ක සහනදායී බදු අනුපාතයක් යටතේ අය කිරීම.	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය	වාණිජ කටයුතු ආරම්භ කළ දින සිට වසර 4කින්
2	2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
3	2002 අංක 11 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
4	2005 අංක 5 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
5	1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ

III වන උපලේඛනය (සම්බන්ධීකරණ)

පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
6	(235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්
7	2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්
8	1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්
9	1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
10	1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත	මෙම පනතේ 2 වන වගන්තිය, 11 වන වගන්තිය සහ 12 වන වගන්තියෙන් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවසන් කරනු ලැබූ පසු
11	(267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත	මෙම පනතේ 2 වන වගන්තියෙන් නිදහස් කිරීම	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවසන් කරනු ලැබූ පසු
12	2017 අංක 12 දරන විදේශ විනිමය පනත	2022 ජුනි 3 දිනැති අංක 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2022 අංක 1 දරන විදේශ විනිමය (කොළඹ වරාය නගරය තුළ ආයෝජන) නියෝග හැර, මෙම පනතේ අනෙකුත් සියලුම විධිවිධානවලින් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවසන් කරනු ලැබූ පසු
13	2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ